

**ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය - 2020**

---

**1. මූල්‍ය ප්‍රකාශන**

---

**1.1 තත්ත්වගණනය කළ මතය**

---

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍යතත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

---

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතියටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩපැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයාගැනීමේ දී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්ස්ථානාධිකාරයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූමිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිත භාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදකවූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියාකර ඇති බව,
- සියබලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ**

---

**1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය**

---

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

**1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම**

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7හි 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම්වල එලදායි ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.540,145,707ක් වූ ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර තිබුණු නමුත් තවදුරටත් භාවිතයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇති වූ ඇස්තමේන්තු ගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට සමාලෝචිත වර්ෂය තුළදී ද කටයුතු කර නොතිබුණි.</p>	<p>වත්කම් නැවත අගය කර ප්‍රත්‍යාගණිත අගයන් ගිණුම්වලට ඇතුළත් කිරීමට අදාළ මූලික කටයුතු සියල්ල අවසන් කර ඇත. 2021 වර්ෂයේ දී එම කටයුතු නිම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී.</p>	<p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p>
<p>(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 09 හි 15 ඡේදය ප්‍රකාරව තොග පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට මැනිය යුතු වුවද, එකතුව රු.5,194,264 ක් වූ භාවිතයට ගත නොහැකි හා කාලය ඉකුත්වූ තොග පිරිවැයට ගිණුම්ගත කර තිබුණි.</p>	<p>ඒවායේ ශුද්ධ උපලබ්ධි අගය හීනවන්නේද නැද්ද වෙනම පත්කළ කමිටුවක් මගින් තීරණය කරන තෙක් ගිණුම් ප්‍රකාශන වල පිරිවැය යටතේ දක්වා ඇත.</p>	<p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p>

**1.5.3 ගිණුම්කරණ අඩුපාඩු**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) සමාලෝචිත වර්ෂය තුළ දී බැඳුම්කර කඩකිරීම මත සේවය හැරගිය ජ්‍යෙෂ්ඨ කලීකාරවාර්යවරියකුගෙන් අයවිය යුතු රු.18,540,803 ක මුදල ගිණුම්ගත කර නොතිබුණි.</p>	<p>2021 වර්ෂයේ දී පාලක සභා අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අදාළ ගිණුම් තැබීම සිදු කිරීමට නියමිතය.</p>	<p>බැඳුම්කර කඩකිරීම මත අය විය යුතු ශේෂ නියමිත කාලපරිච්ඡේදයට අදාළ මූල්‍ය ප්‍රකාශනයන්හි ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.</p>

- (ආ) වසර 01 සිට වසර 04 ක කාල පරිච්ඡේදයක් තුළ විශ්වවිද්‍යාලයේ බැංකු ගිණුමට කර තිබූ එකතුව රු.2,799,794 ක සෘජු බැර කිරීම නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමකින් තොරව විවිධ තැන්පත් යටතේ දක්වා තිබුණි.
- මේ වන විට රු.2,200,854 ක වටිනාකමක් සහිත මුදලක් 2021 වර්ෂයේ හඳුනාගෙන අදාළ ගිණුම්වලට මාරු කිරීමට කටයුතු යොදා ඇති අතර ඉතිරි වටිනාකමද හඳුනාගෙන නිවැරදි ගිණුම් වල ගැලපීමට කටයුතු කරනු ලැබේ.
- වර්ෂයට අදාළ ආදායම නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
- (ඇ) 2019 වර්ෂයට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂක ගාස්තු රු.1,805,250 ක් පෙර වර්ෂයේ ලාභයට ගැලපීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ උනන්දුවය එම ප්‍රමාණයෙන් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- මෙය පෙර වර්ෂයේ ගැලපීමක් ලෙස හර කළ යුතු වුවත් 2020 වියදමක් ලෙස සලකා ඇත.
- උපවිත පදනම මත වර්ෂයට අදාළ සියලු වියදම් ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
- (ඈ) වැඩ නිම කර භාවිතයට ගනිමින් පවතින එකතුව රු.70,979,225 ක් වූ ගොඩනැගිලි ජංගම නොවන වත්කම් හි දේපල, පිරිසත හා උපකරණ ලෙස ගිණුම්ගත කිරීමකින් තොරව කෙරීගෙන යන වැඩ ලෙස දක්වා තිබීම නිසා එම වටිනාකමින් කෙරීගෙන යන වැඩ වැඩියෙන් හා දේපල පිරිසත හා උපකරණ අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. එසේම එම ගොඩනැගිලි වලට අදාළ සමාලෝචිත වර්ෂයට හා පෙර වර්ෂවලට අදාළ ක්ෂය වටිනාකම පිළිවෙලින් රු.4,370,534 ක් හා රු.6,413,200 ක් ගිණුම් ගත කර නොතිබුණි.
- මෙහි සඳහන් ව්‍යාපෘති, 2021 වර්ෂයේ දී ඒවා කෙරීගෙන යන වැඩ ගිණුමෙන් නිමකල දේපල වත්කම් ගිණුමට මාරු කිරීමට කටයුතු කරන බව දන්වමි.
- වැඩ නිම කර භාවිතයට ගනු ලබන වත්කම් දේපල, පිරිසත හා උපකරණ යටතේ ගිණුම් ගත කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වර්ෂ 03කට වඩා පැරණි රු.12,199,822ක්වූ විවිධ ණය හිමි ශේෂ 49 ක් සහ රු.3,782,650 ක්වූ සැපයුම් ණය හිමි ශේෂ 03ක් සමාලෝචිත වර්ෂය තුළදී ද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	විවිධ ණයහිමි ශේෂ නිරවුල් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විට ආරම්භ කර ඇත.	ගෙවිය යුතු ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

1.6.2 අත්තිකාරම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ප්‍රදාන සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.10 වගන්තිය ප්‍රකාරව ලබා ගන්නා ලද පර්යේෂණ අත්තිකාරම් දින 90ක් තුළ පියවිය යුතු වුවද විශ්වවිද්‍යාල අරමුදලින් සහ වෙනත් අරමුදල් වලින් කලීකාවාර්යවරුන් 11 දෙනෙක් වෙතලබා දී තිබූ එකතුව රු.2,662,233ක් වූ අත්තිකාරම් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට වසර 1 සිට වසර 13 ක කාලයක් ගත වී තිබුණද පියවීමට කටයුතු කර නොතිබුණි.	නිරවුල් නොකරන ලද අත්තිකාරම් ශේෂ අතර මේ මුදලද අය කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව දන්වමි.	නිරවුල් නොකරන ලද අත්තිකාරම් ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	මුදල් රෙගුලාසි 571	2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදයේ සිට පැවතෙන එකතුව රු.2,297,392ක් වූ ටෙන්ඩර් තැන්පතු හා වර්ෂ 02 සිට වර්ෂ 16 දක්වා කාලයක සිට	මෙම රඳවා ගැනීම්වල තිබෙන මුදල් පසුගිය වසරේ සිට අදාල ආදායකයින් විමසා ඔවුන්ට ගෙවීමට කටයුතු සිදුකරමින් පවතී. ඉතිරි මුදල් ඉදිරියේ දී නිදහස්

පැවතෙන එකතුව රු.68,157,974 ක් වූ කොන්ත්‍රාත් හා විවිධ රැඳවුම් මුදල් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

කිරීමට ක්‍රියාමාර්ග පවතී.

අවශ්‍ය ගනිමින්

(ආ) විශ්වවිද්‍යාල ආයතන සෑම උසස් අධ්‍යාපන මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ 3.1 ඡේදය සෑම තැනැත්තෙක්ම පැමිණීමේ හා පිටවීමේ වේලාව සටහන් කළ යුතු වුවද අධ්‍යයන කාර්ය මණ්ඩලය ඒ අනුව කටයුතු කර නොතිබුණි.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනට ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමය අප විශ්වවිද්‍යාලයේ ද ක්‍රියාත්මක කරනු ලබයි.

විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ඇ) 2015 ජූලි 14 දිනැති කිසියම් විශේෂිත කාර්යයක් මේ වන විට වක්‍රලේඛය අංක 3/2015 දරන සඳහා මාණ්ඩලික තත්වයේ අත්තිකාරම් ලබා දීම ප්‍රකාරව කටයුතු රාජ්‍ය මුදල් නිලධාරීන්ට පමණක් රු.100,000ක උපරිමයක් යටත්ව පවත්වාගෙන යනු ලබයි.

2 (ආ) ඡේදය දක්වා අත්තිකාරම් ලබා දිය හැකි වුවත් ඊට පටහැනිව අවස්ථා 03 ක දී රු.106,386 ක සිට රු.150,000 ක් දක්වා අත්තිකාරම් ලබාදී තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.140,295,545ක උපයෝගීතාවයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උපයෝගීතාවය රු.162,043,893ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.21,748,348ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට බාහිර පාඨමාලා ආදායම සහ විද්‍යාගාර ආදායම රු.16,024,853 කින් වැඩිවීම සහ ගමන් වියදම් රු.4,515,285කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අනාර්ථික ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් ස්ථාපිත කිරීම සඳහා 2014 වර්ෂයේ සිට සැලසුම් කර ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලීය අරමුදලින් රු.6,120,913ක් වැය කර තිබුණි. විශ්වවිද්‍යාලය විසින් සාම්ප්‍රදායික විෂය මාලාවෙන් බැහැරව	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අංක UGC/AC/2018/ENG/13 දරන 2019.12.24 දිනැති ලිපියේ 06 වන ඡේදයේ දක්වා ඇති පරිදි නව ඉංජිනේරු පීඨයක් ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාලය විසින් පාලක සභා හා සනාතන සභාවේ නිර්දේශ හා	ඉංජිනේරු පීඨයක් ස්ථාපිත කිරීමට කටයුතු නොකරන්නේ නම් දරන ලද වියදම් වගකිව යුතු පුද්ගලයන්ගෙන් අයකර ගැනීමට

විශේෂිත වූ විෂය මාලාවක් සකස් නොකිරීම හේතුවෙන් 2019 දෙසැම්බර් 24 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් විසින් ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීමට අදාළ ව්‍යාපෘති යෝජනාව අත්හිටුවන ලදී. තවද 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ IV වන කොටසේ 21 (ඇ) වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් නියමයක් ද විගණනයට ඉදිරිපත් නොවුණි. ඒ අනුව විශ්වවිද්‍යාලීය අරමුදලින් දරන ලද ඉහත වියදම නිෂ්කාර්ය වියදමක් වී තිබුණි.

අනුමැතිය මත කමිටුවක් පත්කර ඇත. එම කමිටුව ඊට අදාළ සාකච්ඡාවන් සිදු කර ඉදිරියේ දී මෙම කමිටුව විසින් ගනු ලබන තීරණයන් පිළිබඳ අදාළ අංශ වලට යොමු කර ක්‍රියාමාර්ග ගනු ලැබේ.

කටයුතු කළ යුතුය.

### 3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පර්යේෂණ කටයුතු අවසන් වී අවුරුදු 02 කට වැඩි කාලයක් ගත වී ඇති පර්යේෂණ ව්‍යාපෘති 07 ක ඉතිරිවූ රු.1,018,727 ක මුදල නැවත පියවීමට හෝ විශ්වවිද්‍යාල අරමුදලට බැර කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.	2021 වර්ෂයේ දී අරමුදල් සම්බන්ධයෙන් අදාළ ගිවිසුම් ප්‍රකාරව නැවත හරවා යැවීමට හෝ විශ්වවිද්‍යාලයේ සංචිත අරමුදලට බැර කිරීමට හෝ කටයුතු සිදුකරනු ඇත.	නිරවුල් නොකරන ලද අත්තිකාරම් ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) පශ්චාත් උපාධි කටයුතු සඳහා වැටුප් සහිත නිවාඩු ලබා ගෙන එහෙත් පශ්චාත් උපාධිය සම්පූර්ණ කර නොතිබුණු කලීකාචාර්යවරු 08 දෙනෙකු දැනට සේවයේ නියැලී සිටියද ඔවුන්ගෙන් අයකර ගත යුතු එකතුව රු.35,621,947ක් වූ බැඳුම්කර වටිනාකම සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම අයකරගෙන නොතිබුණි.	පශ්චාත් උපාධි පාඨමාලාව අවසන් වීමට නියමිත දින දක්වා ප්‍රගතී වාර්තා ඉදිරිපත් කරන ලෙස කලීකාචාර්යවරුන් 4 දෙනෙකු වෙත දන්වා ඇත. එක් කලීකාචාර්යවරයකු ගෙන් විශ්වවිද්‍යාලය සමඟ එළඹ ඇති ගිවිසුම හා බැඳුම්කරයට අදාළ මුළු බැඳුම්කර වටිනාකම එක් මසක් ඇතුළත අයකර ගැනීමට ද, තවත් කලීකාචාර්යවරයෙකුට රජරට විශ්වවිද්‍යාලයේ පැවති 04 වන “බැඳුම්කර උල්ලංගනය කිරීම් සහ සමාලෝචන” කමිටුව මගින් ලබා දුන් තීරණය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.	පශ්චාත් උපාධි සම්පූර්ණ නොකරන නිලධාරීන්ගෙන් අයවිය යුතු බැඳුම්කර වටිනාකම අයකර ගැනීමට කටයුතු කළ යුතුය.



(ඇ) 2016 වර්ෂයේ සේවය හැර ගොස් ඇති කලීකාරවරයෙකුගෙන් අයවිය යුතු රු.411,844ක බැඳුම්කර මුදල සහ දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා අධ්‍යයන නිවාඩු ලබාගෙන උපාධිය සම්පූර්ණ නොකිරීම මත සේවය අවසන් කර තිබූ ආචාර්යවරයෙකුගෙන් අයවිය යුතු රු.3,784,401ක බැඳුම්කර මුදල සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම අයකර ගෙන නොතිබුණි.

විශ්වවිද්‍යාලය වෙත අයවීමට ඇති රු.411,844 ක මුදල ඔහුගේ අර්ථසාධක අරමුදලින් අයකර ගැනීමටත් ආචාර්ය ඩබ්ලිව්.එම්.එස්.ප්‍රනාන්දු මහතා වෙත නව බැඳුම්කරයක් අත්සන් කර ගැනීමට අධ්‍යයන ආයතන අංශයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වෙත දැනුම් දීමටද තීරණය කර ඇත.

අයවිය යුතු බැඳුම්කර මුදල අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඈ) විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හා උතුරු මැද පළාත් සභාව එක්ව ක්‍රියාත්මක කළ “ගම” ව්‍යාපෘතියේ දත්ත පරිගණක ගත කිරීම, විශ්ලේෂණය හා වාර්තා කිරීමේ කටයුතු සඳහා පළාත්සභාව විසින් විශ්වවිද්‍යාල අරමුදලට බැර කළ යුතු රු.7,108,000ක් වූ මුදල අධ්‍යයන අංශයේ නිලධාරීන් තිදෙනෙකුගේ පෞද්ගලික ගිණුම්වලට බැර කර තිබූ අතර ඒ තුළ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය භාවිතා කිරීම වෙනුවෙන් ලබා දී තිබුණු රු.150,000ක මුදලක්ද ඇතුළත්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් විගණනය මගින් පෙන්වාදෙන ලද කරුණු සඳහා පාලක සභාව විසින් කමිටුවක් පත්කර කමිටු වාර්තාවේ සඳහන් තොරතුරු නිරීක්ෂණය කර පාලක සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

විශ්වවිද්‍යාල අරමුදලට අයවිය යුතු මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.